



ලීට්රෝ ගෑස් "හෙට සුරකින අපේ ළමයි" දැනුම මිනුම සහ කථික තරඟාවලිය

- 01- ලීට්රෝ ගෑස් ලංකා සමාගම උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් සඳහා මෙම වැඩ සටහන සිංහල භාෂා මාධ්‍යයෙන් පවත්වනු ලබයි.
- 02- මෙම තරඟය සඳහා පාසලකින් සිසුන් 5 දෙනෙකු සඳහා සහභාගි විය හැක.
- 03- ඉදිරිපත් වන සිසුන් කණ්ඩායමක් ලෙස ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනට යොමු කෙරෙන අතර එක් අයෙකුට ප්‍රශ්න 02 බැගින් ඉදිරිපත් කරනු ඇත. ඉන් පසු එක් තරඟකරුවෙකු සඳහා කලින් ලබා දෙන මාතෘකාවක් යටතේ විනාඩි 05ක කථන අවස්ථාවක් හිමි වනු ඇත. සෑම පැනයක් සඳහාම ලකුණු 05ක් හිමි වන අතර කථිකයා සඳහා ලබා ගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව 10කි
- 04- තරඟාවලිය සඳහා පරිසර ආරක්ෂාව, ගෘහස්ත වායු දූෂණය, ආහාර පිසීමේ ඵලදායිතාවය හා එල් පී ගෑස් භාවිතයේදී මූලාශ්‍රයන්ගෙයි ආරක්ෂාව යනු කරුණු ආවරණය වන පරිදි ප්‍රශ්න මෙන්ම මාතෘකා ඉදිරිපත් කරනු ඇත.
- 05- තරඟය සඳහා තෝරා ගන්නා පාසල් සහ තරඟ පැවැත්වෙන දිනයන් සහ ස්ථානයන් විද්‍යුත් තැපෑල මගින් අදාළ පාසල් සඳහා යොමු කරනු ඇත.
- 06- අධ්‍යාපන කොට්ඨාශ මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා තරඟ වට 3කින් මෙම වැඩ සටහන් ක්‍රියාත්මක වේ.
- 07- තරඟය සඳහා තෝරාගනු ලබන සියලු පාසල්වල සංවර්ධන අරමුදල වෙනුවෙන් මූල්‍ය පිරිනැමීමක් සිදු කරනු ලැබේ.
- 08- මුල් වටයට හා අවසාන වටයට සහභාගි වන සිසුන් සඳහා වටිනා ත්‍යාග, සහතිකපත් සහ අවසාන තරඟය සඳහා කුසලාන ප්‍රධානය කරනු ලැබේ.
- 09- සියලුම අයදුම් පත් 2023 මාර්තු මස 21 වන දිනට පෙර පහත සඳහන් විද්‍යුත් ලිපිනයට (csc@litrogas.com) හෝ තැපැල් ලිපිනයට (ලීට්රෝ ගෑස් ලංකා සමාගම, අලෙවි අංශය, නො 267, යුනියන් පෙදෙස, කොළඹ 02) යොමු කළ යුතුය. ලියුම්කවරයේ වම්පස කෙළවර දැනුම මිනුම තරඟය ලෙස සඳහන් කළ යුතුය
- 10- මෙම තරඟයේදී පලමුව යොමු කරනු ලබන අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ලැබේ.
- 11- තරඟයට අදාළ සියලුම සවිස්තරාත්මක කොන්දේසියන් තෝරාගනු ලබන පාසල් සඳහා විද්‍යුත් තැපෑලෙන් තරඟයට පෙර යොමු කරනු ලැබේ.
- 12- අවශ්‍ය වැඩිදුර තොරතුරු 0773 991 079 (මිලංග වන්දුසිරි) දුරකතන අංකය හරහා ලබා ගත හැක

ලීට්රෝ ගෑස් ලංකා සමාගම